

## කටුගහ ප්‍රභූ පැලැන්තිය හා කටුගහ වළවිව පිළිබඳ මූලික අධ්‍යාපනයක්

අ.ජ.එම්.එච්.එල්. රත්නායක<sup>48</sup>

බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාරුගයේ කි.මී 10ක් පමණ ගමන් කළ විට හමුවන කටුගහ ග්‍රාමය, උග්‍රව පළාතේ ඉතිහාසය සම්බන්ධ සුවිශ්චිත ජ්‍යෙෂ්ඨයකි. කටුගහ ග්‍රාමය, කටුගහ ප්‍රභූ පැලැන්තිය හා කටුගහ වළවිව පිළිබඳ තොරතුරු විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ මේ තීත්ව ප්‍රපංචයන් එකිනෙකින් විනිරුම්ක්ත තොවු, සාකලු වශයෙන් බැඳී පවතින එකකයන් බව ය. කටුගහ ග්‍රාමයේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රාථාද ඇති අතර වඩාත් පිළිගත හැකි වන්නේ, සු.ව 1630 දී ඇතිවූ රන්දෙණිවල සංග්‍රාමයේදී සිංහල හමුදාවට එකතුවන දොන් කොස්මෝ විශේෂුන්දර මුදලිවරයාට ලැබෙන ගම්වරයක් හා සම්බන්ධ සිද්ධි දාමයකි. ඒ අනුව මෙම පැරණි උඩිරට ප්‍රභූ පරම්පරාවේ ඉතිහාසය දේ වැනි රාජසිංහ රජ සමය දක්වාම දිව යයි. මෙම ග්‍රාමයේ පමණක් ඇති වළවි සංඛ්‍යාව හතරකි. ඒවා පහල වළවිව, උඩිහ වළවිව, ගල් වළවිව හා අලුත් වළවිව ලෙස හදුනාගත හැකි වේ. මේ අතරින් පහල වළවිව වඩාත් පැරණිත ම නිර්මාණය ලෙස හදුනාගත හැකි වේ. එහි පියස්සේ 1880 ලෙස සඳහන් වන අතර එය වැඩි නිමකළ ව්‍යසර බවත්, රට ව්‍යසර කීපයකට පෙර නිර්මාණය කළ බවට තොරතුරු ඇති කටුගහ පරම්පරාවේ බණ්ඩාරනායක හේරත් මුදියන්සේලාගේ සෙනෙවිරත්න බණ්ඩාර නම් කෝරලේ මින්නා විසින් මෙය ඉදිකර ඇත. අදවාන විට ඉතාමන් දුර්වල මට්ටමේ ඇතිමුත් කාමර 16ක් හා මැද මිදුලක් ඇතුළු ව්‍යාස්තුවිද්‍යාත්මක අංග හදුනාගත හැකිවේ. මේ හා සමකාලීන උඩිහ වළවිව මැද මිදුලක් හා කාමර 22ක් පමණ ඇති නිර්මාණයකි. රට මදක් ඇතින් ඉදිකර ඇති අලුත් වළවිව 1940 ගණන්වල පමණ ඉදිකර ඇත. තත් කාලීන ඉංග්‍රීසි හා දේශීය ගෘන නිර්මාණ ඕල්පීය ලක්ෂණ වල සම්මුළුණයන් ලෙස මේවා හදුනාගත හැකි වේ. මෙම පරම්පරාව හා රට අයත් ව්‍යාස්තුවිද්‍යාත්මක ගේජයන් පිළිබඳ අධ්‍යාපනය කිරීමේදී බ්‍රිතාන්තා යටත්වින් සමයේ සමාජ ආර්ථික දේශපාලනීති සංස්කෘතික බලපෑම් රෙසක් හදුනාගත හැකිවේ. කටුගහ ග්‍රාමයේ ඇති අවශ්‍යතා බංධාර දේවාලයේ කටයුතු ද මෙම වළවිවේ මූලිකත්වයන් සිදු කරන අතර ඒ හා බැඳී ඇති අහිවාර රසකි. ඒ අනුව කටුගහ ග්‍රාමය, කටුගහ ප්‍රභූ පැලැන්තියේ ඉතිහාසය හා කටුගහ වළවිවේ ව්‍යාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ මූලික අධ්‍යාපනයක් සිදු කිරීම මෙම මගින් බලාපොරාත්තු වේ.

ප්‍රමුඛ පද: වළවිව, පරම්පරාව, දේශීය ගෘන නිර්මාණ ශිල්පය

<sup>48</sup> පුරාවිද්‍යා අධ්‍යාපනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.